



# ජාතික විගණන කාර්යාලය

## තොසිය කණකකායෝ අධ්‍යක්ෂකම්

### NATIONAL AUDIT OFFICE



අයෙකු අකෘති  
නොමු නිව.  
My No.

විභාගී / උ/විභාගී ප්‍රතිචාර  
ලිං/2021/04

මෙම අකෘති  
නොමු නිව.  
Your No.

දිනය  
මිශ්‍ය  
Date  
2023 පෙබරවාරි 16 දින

සහාපති

ශ්‍රී ජයවර්ධනපුර මහාචාර්යගාලා මණ්ඩලය

17 FEB 2023

ශ්‍රී ජයවර්ධනපුර මහාචාර්යගාලා මණ්ඩලයේ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් ගෙනීක හා නියාමන අවගාතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පාතෙන් 12 වන වගන්තිය ප්‍රකාශ විගණකාධිපති වාර්තාව

යෙර්ක්න වාර්තාව මේ සමඟ එවා ඇත.

ඩී.එම.ඩී.විනුමරත්න  
විගණකාධිපති

RECEIVED

20 FEB 2023

Internal Audit Division  
Sri Jayewardenepura General Hospital

- පිටපත් : 1. ලේකම්, සෞඛ්‍ය ආමාන්‍යාංශය  
2. ලේකම්, මුදල්, ආර්ථික සීමාපිශ්චරණ හා ජාතික ප්‍රතිපත්ති ආමාන්‍යාංශය





# ජාතික විගණන කාර්යාලය

## තොසිය කණකකායෝ අව්‍යවලකම්

### NATIONAL AUDIT OFFICE



ඡෙයු අංකය  
සභාපති නීති  
My No.


රිලිට්‍යි/ ඒ/එස්ඩේල්ව/  
ලංඩ්/2021/04

ඡෙයු අංකය  
සභාපති නීති  
Your No.

දිනය  
තැක්ති  
Date ] 2023 පෙබරවාරි 16 දින

සභාපති

ශ්‍රී ජයවර්ධනපුර මහාරේගාලා මණ්ඩලය



ශ්‍රී ජයවර්ධනපුර මහාරේගාලා මණ්ඩලයේ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නොතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

#### 1. මූල්‍ය ප්‍රකාශන

##### 1.1 තත්ත්වාගණනය කළ මතය

ශ්‍රී ජයවර්ධනපුර මහාරේගාලා මණ්ඩලයේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යයාධින ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික යමාජ්‍යාධි තනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝගීතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මූදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව සඳහා තත්ත්වාගණනය කරන ලදී.

මාගේ වාර්තාවේ තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, මහාරේගාලා මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2021 තදෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ත්‍රියාකාරීත්වය හා මූදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සතු හා සාධාරණ තත්ත්වයක් පිළිබැඳු කරන බව මා දරන්නා වූ මතය වේ.

##### 1.2 තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම

- (ල) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1 හි 48 ජේදය ප්‍රකාරව වන්කම් හා වගකීම් සහ ආදායම් හා වියදම් හිලවී නොකළ යුතු වූවද 2021 දෙසැම්බර් 31 දිනට රෝහල් ගාස්තු යෙගැනී ගිණුම්වල පැවති රු.මිලියන 9.95 ක බැර ගේෂවලට හා වෙළඳ ඇයැමි ලිඛුමේ පැවති රු.මිලියන 1.58 ක් වූ හර ගේෂවලට ගේතු හඳුනාගෙන ඇවශ්‍ය ගැලුහිම් සිදුකාංතු වෙළුවට එම ගිණුම්වල ප්‍රතිච්ඡාය ගේෂවලට එරෙහිව හිලවිකර දක්වා තිබුණි. එමෙන්ම රෝහල් කාර්යම්භාවිලය සඳහා නොමිලේ වෙවා ප්‍රතිකාර වෙළුවෙන් දරන ලද රු.මිලියන 118.03 ක් හා ආගමික ප්‍රාපක්ලරුන් හා අනෙකුත් අය වෙත නොමිලේ වෙවා ප්‍රතිකර ටෙනුවෙන් දරන ලද රු.මිලියන 35.31 ක් රෝහල් ගාස්තු ආදායමෙන්ද හිලවිකර මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.



- (ආ) පසුගිය වසරේ කාර්යම්පෙබල වියදම් යටතේ වර්ගිකරණය කර තිබූ රෝහලේ කාර්යම්පෙබලයට නොමිලේ ලබාදුන් මායා සඳහා වූ වියදම් රු.මිලියන 51.65 ක් සමාලෝචිත වර්ෂයේ ද්‍රව්‍ය හා සම්බන්ධ උත්‍ය වියදම් (Materials & Consumables Used) යටතේ දක්වා තිබුණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1 හි 55 හෝ 56 ජේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල අවසා හෙලිදරව් කිරීම් ඩියකර නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 3 හි 47 ජේදය ප්‍රකාරව, ප්‍රමාණාත්මක පුරුල කාලපරිච්ඡේද වැරදි ඒවා සෞයාගැනීමෙන් පසුව නිකුත් කිරීම සඳහා අනුමත කරන ලෙස්මූල්‍ය ප්‍රකාශන කට්ටලයෙහි වරද සිදුවූ කාලච්ඡේදය සඳහා ඉදිරිපත් කර ඇති සංස්දහාත්මක අගයන් තැවත ප්‍රකාශ කිරීමෙන් අනිතානුයෝගීව නිවැරදි කළ යුතු වුවද, එසේ නොකර පෙර වර්ෂ ගැලපීම් ලෙස රු.මිලියන 16.67 ක් 2021 ජනවාරි 01 දින ඉදිරියට ගෙනා සමුවිච්ඡා උගතාවයට ගලපා තිබුණි. තවද පෙර වර්ෂ ගැලපීම් ගිණුමේ ගුද්ධ ගේජය රු.මිලියන 19.29 ක් වුවද එය රු.මිලියන 16.67 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු අතර රු.මිලියන 2.62 ක්වූ වෙනසට හේතු ඉදිරිපත් නොකෙරුණි.
- (ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7 හි 65 ජේදය ප්‍රකාරව ජෘගම තොටෙහි විෂ්කම් සඳහා එලාඩායි එවිත කාලය වාර්ශිකව සමාලෝචනය නොකිරීම ගෙනුවෙන්, පුද්‍රිය රු.මිලියන 3,555.50 ක්වූ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන් ක්ෂේය කර ඇතත් තවදුරටත් ප්‍රයෝගනයට ගතිමින් පැවතුණි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තුගත දේශය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 3 ප්‍රකාරව ප්‍රතිශේෂාධනය කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂය තුළදී ඇදුහපත් 25 කට අදාළ තොයගැනී හා නිදහස් රෝහල් වියදම් විවිනාකම තැවත තැවත රෝහල් පාලන ගිණුමට බැරකර තිබීම හේතුවෙන් රෝහල් ගාස්තු ආදායම රු.මිලියන 1.84 කින් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණු බව නියැදි පරික්ෂණයකදී අනාවරණය විය.
- (ඊ) වෘත්තිය ගාස්තු අයකිරීම හා ආපසු ගෙවීම ගිණුම්ගත කිරීමේ නිශ්චිත තුම්වේදයක් පාදනාගෙන නොතිබුණි. තොයලියි (Credit Letter) මත රෝහලින් බැඟැරව යන රෝහින්ගේ රෝහල් ගාස්තුව හා වෘත්තිය ගාස්තුව නිශ්චිතව හඳුනාගැනීම්කින් තොරව 2021 දෙසැම්බර් 31 දින රෝහල් ගාස්තු ආදායම ගිණුමෙන් රු.මිලියන 61.51 ක් ගෙවීය යුතු වෘත්තිය ගාස්තු ගිණුවට බැර කර තිබුණි.
- (උ) 2021 දෙසැම්බර් 31 දිනට තොයනීමේයේ, ගොජුනියෝ, ගෙවීය යුතු වෘත්තිය ගාස්තු, ආදාළ තොය හා විවිධ තොයනීමේයේ යන විෂයයන් 05 කට අදාළව මූල්‍ය ප්‍රකාශන හා විගණකයට ඉදිරිපත් කළ ලයිස්තු, ලේඛන හා පරිගණක වාර්තා අනුව රු.මිලියන 87.49 ක් වෙනසක් පැවති අතර වෙනසට හේතු පැහැදිලි නොකෙරුණි.
- (ඌ) 2021 දෙසැම්බර් 31 දිනට එකතුව රු.මිලියන 491.07 ක්වූ රෝහල් ගාස්තු තොයනීමේයේ, වෙළඳ තොයනීමේයේ, සේවා ගාස්තු හා ආපසු ගෙවීය යුතු ගෙනුවරි තැන්පත් යන ගිණුම් විෂයයන් 04 ක් සම්බන්ධයෙන් කාල විශ්ලේෂණ, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැති සහ උපයෝගී ලේඛන අදි භාක්ෂණ විගණකයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සතුවූදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ සන්නියාක්ෂණය කිරීමට හෝ විගණකයේදී පිළිගැනීමට නොහැකි විය.



- (ආ) මහාරෝග්‍යාලා මණ්ඩලය විසින් 2010 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වෙළදු සැපූම් අංශය වෙතින් මිලදී ගෙන තිබුණු ඔෂ්ඨ හා වෙනත් ගලු ද්‍රව්‍ය සඳහා ගෙවිය යුතු මුදල රු.මිලියන 698.68 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගල වෙත යොමු කරන ලද රෝගින්ට සිදු කරන ලද හඳු සැත්කම් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රු.මිලියන 748.55 ක මුදලට හිලවී කර තිබුණි. මේ සඳහා හායේඩාගාරයේ අනුමතිය ලබාගෙන නොතිබුණු අතර අමාත්‍යාංශයෙන් තවදුරටත් ලැබිය යුතු රු.මිලියන 49.87 ක මුදල යෙගැනී උපලේඛනයේ දක්වා නොතිබුණි.
- (ඇ) Systolic පරිගණක පද්ධතිය සහ Accpack පරිගණක පද්ධතිය අතර සම්බන්ධතාවයක් නොමැති විම හේතුවෙන් පරිගණක පද්ධති දෙක අතර පැවති විවිධ ගැලපීම් වලට අභ්‍යන්තර 2021 දෙසැම්බර් 31 දිනට මුලු ප්‍රකාශන තුළ වෙළඳ ගිණුම් යෝජිත රු.මිලියන 115කට ආසන්න අයක් ඡ්‍යානල් ව්‍යුවරි පිළියෙළ කිරීමකින් තොරව ලියාහැර තිබුණි. අභ්‍යන්තර ගැලපීම් පෙර වර්ෂ ගැලපීම් ගිණුම මහින් සිදු කිරීමකින් තොරව ගුද්ධ ගේජය රු.මිලියන 29.32 ක් සමුව්වීත ලාභලාභ ගිණුමට ගලපා තිබුණි. විගණන නියැදි පරික්ෂාවට අනුව අවස්ථා 03කදී රු.මිලියන 35.29 ක මුදලක් ගිය හිමියන්ට ගෙවීමෙකර තිබුණාද, එය කේවල ගිණුම් ගේජ වලට ගැලපීමකින් තොරව ලාභලාභ ගිණුමට ගලපා තිබුණි.
- (ඈ) ක්ෂේර කිරීමේ ප්‍රතිපත්තිය අනුව වෙනත් ගොඩනැගිලි පිරිවැය මත පියයට 5ක් ක්ෂේර කළ යුතු වූවන්, පියයට 2 ක් ක්ෂේර ගණනය කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය රු.මිලියන 6.63 ක් අඩංගුවෙන් සහ ජ්‍යෙෂ්ඨ නොවන වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) ඉදිකිරීම අවසන් කළ කාන්තා හේද නොවාපිකාගාර ගොඩනැගිල්ල සඳහා දරන ලද සහාය වියදම රු.මිලියන 413.16 ක් වූවන් සමාලෝචිත වර්ෂයේදී අනෙකුත් ගොඩනැගිලි යටතේ රු.මිලියන 477.42 ක් ලෙස ප්‍රාග්ධනීත කර තිබීම හේතුවෙන් ගොඩනැගිලි වටිනාකම රු.මිලියන 64.26 ක් වැඩියෙන් දක්වා තිබුණි. එමෙන්ම ගොඩනැගිල්ල පිරිවැය කෙරීගෙන යන වැඩ ගිණුමට රු.මිලියන 486.01 ක් ගැලපීම් කිරීම හේතුවෙන් කෙරීගෙන යන වැඩ ගිණුමේ අයය රු.මිලියන 72.85 ක් අඩංගුවෙන් දක්වුණි.
- (ක) 2020 වර්ෂයේ විගණන වාර්තාවට අනුව කොන්ත්‍රාත් 4ක රු.මිලියන 2.17 ක ගිණුම්ගත නොකළ රුධුම මුදල් සමාලෝචිත වර්ෂයේ නිවැරදි කිරීමේදී රු.මිලියන 1.95 ක මුදලක් වත්කම් ගිණුමට හර කිරීම වෙනුවට සමුව්වීත ලාභලාභ ගිණුමට හර කිරීම හේතුවෙන් සමුව්වීත ලාභය සහ එම වත්කම්වල අයය රු.මිලියන 1.95 ක් අඩංගුවෙන් මුලු ප්‍රකාශනවල දක්වා තිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිත්වලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවට මුලු ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තන්ත්වාගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උවීත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු

මෙම විගණන වාර්තාවේ දිනට පසුව මට ලබා දීමට බලාපොරොත්තු වන මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් තොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්හේන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකීව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මාගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය තොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතික විමක් හෝ මතයක් ප්‍රකාශ තොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ විගණනයට අදාළව, මාගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු ලබා ගත හැකි වූ විට කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේ දී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මාගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වගයෙන් තොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් ඇති බව මම නිගමනය කළහාන්, නිවැරදි කිරීම සඳහා පාලනය කරන පාර්ශවයන් වෙත එම කරුණු සන්නිවේදනය කළ යුතුය තව දුරටත් නිවැරදි තොකළ වරදවා දැක්වීම් තිබේ නම්, ඒවා ආණ්ඩුතුම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් යථාකාලයේදී පාර්ලිමේන්තුවේ සහායත කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ඇත.

### 1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාධාරණ ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවතු පිළිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තිරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැකියාව තිරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීන්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් තොමැති විටදී මෙහෙයුම් නාඩුන්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම් මත ගිණුම තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරික්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

## 1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවදාය ප්‍රකාශනයන්ගේ තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකාවීම උසස් මට්ටමේ සහතිකාවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවදාය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවදාය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වංත්තිය විනිශ්චය සහ වංත්තිය සැකමුපු බවින් යුතුව ත්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවදාය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවේවිතව උවිත විගණන පටිපාටි සැලසුම්කර ත්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවදාය ප්‍රකාශනයන්ගේ සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාප ලේඛන සැකසීමෙන්, වෙතනාත්විත මහජැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහජැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සංල්දහස්ත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවේවිතව උවිත විගණන පටිපාටි සැලසුම කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උවිතභාවය, ගිණුම්කරණ ඇයේතමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගන් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වූවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන්වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උවිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

මාගේ විගණනය තුළදී තදුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.

## 2. වෙනත් නොතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

2.1.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, මාගේ වාර්තාවේ තස්ත්වායණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරික්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා මණ්ඩලය පවත්වාගෙන ගොස් තිබුණි.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 මෙම වාර්තාවේ 1.2 (ඇ), (ඇ), (ඇ) හා (ඇ) රේඛ්‍යවල දැක්වෙන නිරික්ෂණ හැර 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරනලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ත්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සිමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවේය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මණ්ඩලයේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට මණ්ඩලය සම්බන්ධවේ යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සංශ්‍යව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තන්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරික්ෂණ හැර යම් අභ්‍යල ලිඛිත නිතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ත්‍රියා කර ඇති බව.



නීති රේඛි හා විධිවිධානවලට යොමුව නිරීක්ෂණ

- (ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II පරිචේදයේ 2.1 හා 2.2 සිට 2.6 දක්වා වූ වගන්ති.
- කාර්ය මණ්ඩලයේ සෑම සේවයකම හා සෑම ග්‍රෝම්සියකම තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම්, තනතුරෙහි වැටුප් පරිමාණය, වයස් සීමාව සහ අභ්‍යන්තර විස්තර ඇතුළත්කර බඳවා ගැනීමේ පරිපාටි පිළියෙළ කර ආයතන සංග්‍රහයේ දක්වා අති තුළ පිළිවෙළ අනුගමනය කරමින් එකී පරිපාටි සඳහා අභ්‍යන්තර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු වුවද, 2022 දෙසැම්බර් 15 දින වන විටන් බඳවා ගැනීම පරිපාටි පිළියෙළ කර අනුමැතිය ලබාගත නොතිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූදල් රෙගුලාසි සංග්‍රහය, මූදල් රෙගුලාසි 395 (ආ) සහ (ඇ) ජේද බැංකු ගිණුම් සඳහා එක් එක් මාසය අවසානයේ ඇති ගනුදෙනු තත්ත්වය සම්බන්ධයෙන් ඊළඟ මාසයේ 15 දිනට පෙර බැංකු සැසදුමක් පිළියෙළ කළ යුතු වුවත් රෝහලේ ජ්‍යෙෂ්ඨ අංක 227982 ගිණුමට අභ්‍යන්තර බැංකු සැසදුම් ප්‍රකාශ පිළියෙළ කර විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.
- (ඇ) 1983 අංක 12 දරන පාරිනෝෂික ගෙවීමේ පනතේ 5 වගන්තිය හා 1992 අංක 62 දරන සංශෝධන පාරිනෝෂික ගෙවීමේ පනත
- නියමිත දිනයන් තුළ පාරිනෝෂිත නොගෙවීම හේතුවෙන් 2021 ජූනි 18 දින සේවයෙන් ඉල්ලා අස්ථි තිබුණු නිලධාරිනියක් වෙත අධිභාර ලෙස රු.127,062 ක නිශ්කාර්ය වියදමක් දරා තිබුණි.
- (ඇ) 2003 ජූනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේබයේ 6.5.1 වගන්තිය.
- මූල්‍ය වර්ෂය අවසන් විමෙන් දින 60ක් ඇතුළත විගණකාධිපති වෙත අනුමත මූල්‍ය ප්‍රකාශන හා වාර්ෂික වාර්තාවේ කෙටුම්පනක් ඉදිරිපත් කළ යුතු වුවත්, 2021 මූල්‍ය වර්ෂයට අභ්‍යන්තර මාස 08 කට වඩා වැඩි කාල ප්‍රමාදයක් සහිතව 2022 නොවැම්බර් 08 දින ඉදිරිපත් කර තිබුණි.
- (ඇ) සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ 2006 මැයි 10 දිනැති පෙදු වකුලේබ ලිපි අංක Q 2 - 84/2006
- රසායනාගාර කාර්ය මණ්ඩලය විසින් රාත්‍රී කාලය තුළ සිදුකරනු ලබන රසායනාගාර පරික්ෂණ සඳහා කැලී පදනම මත දීමනා ගෙවීමේදී වකුලේබ විධිවිධානවලට අනුකූල නොවන ලෙස රාත්‍රී කාලයේ සේවයේ යෙදෙන වෙදා රසායනාගාර තාක්ෂණික නිලධාරීන් විසින් ඉල්ලුම් කරනු ලබන සියලුම පරික්ෂණ සඳහා කැලී පදනම මත ගෙවීම කිරීම හේතුවෙන් 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විවිධ රසායනාගාර පරික්ෂණ 154,687ක් සඳහා රු.මිලියන 3.48 දීමනා වැඩිපුර ගෙවා තිබුණි.
- (ඇ) 2016 ඔක්තෝබර් 10 දිනැති අංක DMS/1758-Vol.1 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය.
- අනුමත කාර්ය මණ්ඩලය ප්‍රතිච්‍යුහත කරන යෝජනා සකස්කර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත යොමුකර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද, 2022 දෙසැම්බර් 31 දින වන විටන් ඒ අනුව කටයුතුකර නොතිබුණි.

- (c) 2019 දෙසැම්බර් 17 දිනැති 2020 වර්ෂයේ සිට විදුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක අංක PFD 08/2019 දරන කිරීමට කටයුතු කළ යුතු වූවත් වතුලේල් විධිවිධාන ප්‍රකාරව රාජ්‍ය මුදල් වතුලේය කටයුතු කර නොතිබුණි.
- (උ) 2020 ඔක්තෝබර් 26 දිනැති බදවාගැනීමේ පටිපාටි පිළියෙල කර අදාළ පාර්ශව වෙතින් අංක 02/2020 හා 2020 අනුමැතිය ලබාගෙන ඇත්තම් පමණක් අනුමත තත්ත්වරුවල පෙබරවාරි 21 දිනැති අංක පුරුෂ්පාඩු පිරවීම සඳහා කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 01/2020 දරන අනුමැතිය ලබා ගත යුතු නොවන නමුත් රෝහල් කාර්යමණ්ඩලය කළමණාකරණ සේවා සඳහා බදවා ගැනීමේ පටිපාටි පිළියෙල කර නොතිබුණි තොරව 2020 හා 2021 වර්ෂයන් තුළ සේවක කාණ්ඩා 8 ක් සඳහා තාවකාලික, කොන්ත්‍රාත්, අනියම් හා ස්ථීර පදනම මත නිළධාරීන් 237 ක් බදවාගෙන තිබුණි.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාව අනුව මණ්ඩලයේ බලතල, කර්තවා සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරික්ෂණ භැර මණ්ඩලයේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ එලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නිතිරිතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

(අ) රෝහල් කාර්යමණ්ඩලයට අදාළ බදවා ගැනීමේ පටිපාටි (SOR) පිළියෙල කිරීමට පුදුසු උපදේශකවරයෙකුගේ සේවාව ලබා ගැනීමේදී උපදේශකවරු තෝරා ගැනීමේ හා සේවා නිපුණ්ත කිරීමේ මාරුගෝපදේශ සංග්‍රහයේ 3.4, 3.5, 4.2 හා 6.6.4 මාරුගෝපදේශ අනුගමනය කර නොතිබුණි. තෝරාගෙන තිබුණු උපදේශකවරයා විසින් ඉදිරිපත් කර තිබු කෙටුම්පත් වාර්තාව සඳහා රෝහල් කාර්යමණ්ඩලයේ හා වෘත්තිය සංගම්වල එකඟතාවය නොමැතිවීම හේතුවෙන් 2023 වර්ෂය වන විටන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම්ට කළමණාකරණ මණ්ඩලයට නොහැකි වී තිබුණි.

(ආ) 2021 සැප්තැම්බර් 16 දින රු.මිලියන 2.08 ක් වැය කරමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල විසින් ABP Monitoring System එකක් ප්‍රසම්පාදනය කර තිබුණු අතර මෙම ප්‍රසම්පාදනයට ලංසු ඉදිරිපත් කර තිබුණු ලංසුකරුවන් වෙවළු උපකරණ සැපයීමට අදාළව ජාතික මාශය හා නියාමන අධිකාරයේ ලියාපදිංචිය ඉදිරිපත් කර නොතිබුණි. තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිරදේශය අනුව ඉහත ලියාපදිංචිය පසුව ලබාගැනීමේ කොන්දේසියට යටත්ව වැඩිම මිල ලංසුව සඳහා 2021 මැයි 20 දින ප්‍රසම්පාදනය පිරිනමා තිබුණුද, මාශය හා වෙවළු උපකරණ ප්‍රසම්පාදන මාරුගෝපදේශ සංග්‍රහයේ 2.1 හා 2.2 මාරුගෝපදේශ ප්‍රකාරව එම ලියාපදිංචිය 2022 මාර්තු 15 විගණිත දින වනවිටන් ඉදිරිපත් කර නොතිබුණි.

(ඇ) රෝගලේ Harmonic Hand Piece 08ක් මිලදී ගැනීම සඳහා අභාල සැපයුම්කරු එක් උපාංගයක් රු.933,900 බැහින් උපාංග 8 ක් සඳහා රු.මිලියන 7.47 ක ලංසුවක් ඉදිරිපත් කර තිබුණි. 2020 නොවැම්බර 17 දින පවත්වන ලද තාක්ෂණික ඇගයීමක්මූවෙවිදී මෙම උපාංගයෙන් ඒකක 02 ක් පමණක් මිලදී ගැනීමටත් 2019 වර්ෂයේ මිල ගණන් සැලකීමෙන් මෙම උපාංගය රු.868,900 කට මිලදී ගැනීමටත් නිරදේශ කර තිබුණු ප්‍රසම්පාදන කළුව එම නිරදේශ නොසලකා කටයුතු කර තිබුණි. වෙන්විරය ඉදිරිපත් කිරීමේදී දින 3 ත් 5 ත් අතර සැපයිය භැංකි බව වෙන්විරිකරු දක්වා තිබුණු අතර වෙන්විර කොන්දේසි පරිදි මෙම ඇශ්වුම සත්ත් 08ත් 10 ත් අතර කාලයක් තුළ සම්පූර්ණ කළ යුතු වුවත් අභාල උපාංග අඩුරින් 03 ක් පමණක් නියමිත කාලපරිච්ඡය තුළදී ලැබේ තිබුණි. ඉතිරි උපාංග 03 ක් සත්ත් 05 සිට සත්ත් 54 අතර කාලයක් ප්‍රමාද වී තිබුණු වෙන්විර කොන්දේසි 26.1 පරිදි අයකළ යුතු රු.280,170 ක ප්‍රමාද ගාස්තුවක් අයකර නොතිබුණි. එසේම වෙන්විර කොන්දේසි 14.5 පරිදි වෙන්විරය සම්පූර්ණ වනතුරු වෙන්විරයේ ඉදිරිපත් කළ මිල ගණන් වෙනස් කළ නොහැකි වූවද එම කොන්දේසිවලට පටහැනිව මෙම වෙන්විරයේ එක් වෛඩ්‍ය උපාංගයක් වෙන්විරයේ සඳහන් මිලට වඩා රු.644,391 ක් වැඩි මිලකට එනම් රු.මිලියන 1.58 ක මිලකට වෙන්විරය සම්පූර්ණ කළ යුතු කාලයට වඩා සත්ත් 81ක් ඉක්මවීමෙන් සපයා තිබුණු අතර වෙන්විර කොන්දේසි ප්‍රමාද ගාස්තු අයකිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 2007 ඔහුගේ හා වෙවැලු උපාංග ප්‍රසම්පාදනය සඳහා වන මාරුගෝපදේශ සංග්‍රහයේ 5.2.1 මාරුගෝපදේශය අනුව හඳිසි ප්‍රසම්පාදන අවස්ථාවලදී හැර අනෙකුත් ප්‍රසම්පාදන අවස්ථාවලදී අදාළ තාක්ෂණික කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෙක් (අධ්‍යක්ෂ තරාතිරම්ව පහල නොවන), රාජ්‍ය ඔහුගේ සෑස්ට්‍රාවේ නියෝජිතයෙක් (අධ්‍යක්ෂ තරාතිරම්ව පහල නොවන), අවම වශයෙන් අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ වෙවැලුවරු දෙදෙනෙක් හා භාණ්ඩාගාර නියෝජිතයෙක් වශයෙන් සාමාජිකයින් පත්කළ යුතු වූවත් නියැදි පරික්ෂාවට අනුව අවස්ථා 05 කදී එකතුව රු.මිලියන 50.82 ක් වූ ඔහුගේ හා වෙවැලු උපාංග ප්‍රසම්පාදනයේදී නිරදේශන නියෝජිතයින් තාක්ෂණික කමිටුවට පත් කිරීමට කටයුතු කර නොතිබණි.

## 2.3 වෙනත් කරුණ

- (අ) 2016 වර්ෂයේදී රජයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර තිබූණු අතර 2017 නොවැම්බර 22 දින රු.මිලියන 154.56 ක මුදලකට කොන්ත්‍රාන්ත්ව පිරිනමා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු අනාවරණය විය.

(i) 2020 දෙසැම්බර 30 දිනෙන් පසුව රෝහල විසින් වරින් වර පෙන්වා දෙන ලද අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව ගොඩනැගිල්ලෙහි සියලුම කටයුතු සම්පූර්ණ කළ බව, 2021 මැයි 18 දින සිට 2021 දෙසැම්බර 14 දින දක්වා අවස්ථා කිහිපයකදීම උපදේශක ආයතනය විසින් රෝහල වෙත දැනුම දී තිබුණි. 2022 මාර්තු 18 දින ගොඩනැගිල්ල භාරගැනීම රෝහල විසින් සිදු කර තිබුණ ද 2023 පෙබරවාරි මාසය වන විටන් පරිපාලන ගොඩනැගිල්ල අභා අරමුණාකට භාවිතා නොකර තිශ්කාරෝයව පැවතුණි.

- (ii) ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහතික කිමීම් පරිදි මෙම කොන්ත්‍රාත්තුවේ වියදම රු.මිලියන 168.44 ක් වී තිබුණු අතර කොන්ත්‍රාත්තුවේ මිල විවෘතය වූ රු.මිලියන 13.88 ක ප්‍රමාණය කොන්ත්‍රාත් පිරිවැයෙන් සියයට 8.98 ක් ලෙස ගණනයේදී ගොඩනැගිල්ලේ මූලික ඇස්තමේන්තුවල සඳහන් ගුවණාගාරය වායුසම්කරණය නොකිරීම, ගුවණාගාරයේ බිම වසිල් ඇතිරීම සිදු නොකිරීම යන කාර්යයන් ඉටුනොවීම පිළිබඳව සැලකිල්ලට ගෙන නොතිබුණි.
- (iii) 2020 ඔක්තෝබර් 21 දිනැති අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු තීරණයට අනුව කොන්ත්‍රාත් මිල විවෘතයට 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.13.4 ප්‍රකාරව අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- (ආ) රෝහලේ වැඩිහාල සහ උද්‍යාන පවතින කිරීමේ කාර්යමණ්ඩලය සඳහා කාර්යාල පවත්වා ගෙන යාම සඳහා තෙම්සල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවෙකු වෙත රු.මිලියන 87.02 ක් (වැට් රහිත) මූදලකට 2016 නොවුම්බර් 09 දින කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු ඇතාවරණය විය.
- (i) ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය උපදේශන සේවාව ලබාගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර අධ්‍යක්ෂ මණ්ඩල තීරණය පරිදි මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය තෝරා ගෙන තිබුණි. කොන්ත්‍රාත් වට්නාකමීන් සියයට 8 ක් හෙවත් රු.මිලියන 6.96 ක් උපදේශන සේවා සඳහා ගෙවීමට එකඟවී තිබුණු අතර එම අය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සාපේක්ෂව රු.මිලියන 3.48 කින් හා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට සාපේක්ෂව රු.මිලියන 2.61 කින් වැඩි අයක් ගෙන තිබුණු බව නිරීක්ෂණය විය.
- (ii) ICTAD ආයතනය විසින් නිකුත් කළ ඉදිකිරීම වෙන්චර පිළිබඳ සම්මත ලංසු ලියවිලි අනුව ප්‍රමාද ගාස්තු වශයෙන් මුළු කොන්ත්‍රාත් පිරිවැයෙන් දිනකට 0.05ක් හා උපරිමය සියයට 10ක් දක්වා අය කළ හැකි ව්‍යවද, කොන්ත්‍රාත් ගිවිසුමට එය සියයට 0.05 ක් හා උපරිමය සියයට 5ක් වශයෙන් ඇතුළත්කර තිබීම හේතුවෙන් රු.මිලියන 4.35 ක ප්‍රමාද ගාස්තුවක් රෝහලට අනිම්වී තිබුණි.
- (iii) ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භයේදී වැඩිහාල පැවති ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම හේතුවෙන් මසකට රු.257,000 ක මූදලකට කන්ට්වින්ර 12ක් කුලියට ගෙන තිබුණි. ගිවිසුම ප්‍රකාරව 2018 අප්‍රේල් මාසය වනවිට ඉදිකිරීම කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් 2022 සැප්ත්මැබර් 30 දිනට මාස 52 ක් වෙනුවෙන් රු.මිලියන 13.36 ක අතිරේක කුලී වියදමක් දැරීමට සිදුවී තිබුණි. කොන්ත්‍රාත්කරුගේ මූල්‍ය හැකියාව පිළිබඳව පරික්ෂා කිරීමකින් තොරව කොන්ත්‍රාත්කරු තෝරා ගෙන තිබුණු බවද නිරීක්ෂණය විය.
- (ඇ) රෝහලේ සම්පත් යොදාගෙන රාජකාරී වේලාවෙන් බැහැරව කරන පෙන්ද්ගලික ප්‍රතිකාර සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ අභිමතය පරිදි රෝගීන්ගෙන් වෘත්තීය ගාස්තු අයකර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.



- (i) රෝහලේ සම්පත් යොදාගෙන රාජකාරී වේලාවෙන් පරිභාවිතව කරන ගලුකරුම හා පරික්ෂණ සඳහා සම්මත ප්‍රමිතියකින් හෝ නිශ්චිත ප්‍රතිපත්තියකින් තොරව විශේෂය වෛද්‍යවරුන්ගේ අභිමතය පරිදි අයකරන ගාස්තු තීරණය කර තිබුණි. සමාලෝචිත වර්ෂය තුළදී සිදු කරන ලද ගලුකරුම හා පරික්ෂණ වෙනුවෙන් වංත්තිය ගාස්තු ලෙස රු.1,000 සිට රු.120,000 දක්වා වූ පරායයක මුදල් අයකර තිබුණි.
- (ii) 1984 ජූලි 18 දිනැති අංක අම්ප/1984/335(2) දරන අමාත්‍ය මණ්ඩල තීරණය සහ 2000 නොවුම්බර් 15 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ප්‍රකාරව සාමාන්‍ය රාජකාරී වෛද්‍යවරුන් තුළ ගෙවන වාචිටුවල රෝගීන් සඳහා සිදුකරන ගලුකරුම වෙනුවෙන් වංත්තිය ගාස්තු අය කළ තොහැකි වුවද, සිදු කරන ලද නියයිදී විගණන පරික්ෂාවට අනුව 2021 වර්ෂයේ අවස්ථා 14 කදී සාමාන්‍ය රාජකාරී වෛද්‍යවරුන් සිදුකර තිබුණු ගලුකරුම වෙනුවෙන් රු.මිලියන 2.33 ක් වංත්තිය ගාස්තු ලෙස අය කර තිබුණි. මේ සම්බන්ධයෙන් හඳු සැත්කම් ගලුණාරයේ (CTOT) ගලුණාර ලේඛන පරික්ෂාවේදී රෝහල් අධ්‍යක්ෂකගේ අනුමැතිය මත සාමාන්‍ය කාලය තුළ ගලුණාරය හාවිතා කර තිබුණු අතර එම ලේඛනයේ ගලුකරුමය සිදු කළ වෛද්‍යවරුන් අවස්ථාද විය.
- (iii) විශේෂය වෛද්‍යවරුන් සිය රාජකාරී වෛද්‍යවෙන් පසු සිදුකරනු ලබන ගලුකරුම හා පරික්ෂණ සඳහා මහාරෝග්‍යාගාලා මණ්ඩලය විසින් මාසිකව රු.581,418 ක් පමණ පොදුකාරිය පිරිවැය ලෙස වැය කරන බව හඳුනාගෙන තිබුණද 2021 වර්ෂය තුළදී කාරියමණ්ඩලය වෙත ගෙවා තිබුණු මුළු වංත්තිය ගාස්තුව රු.මිලියන 388 ක් මණ්ඩලයේ ආදායමට බැරකර තිබුණු මුළු සේවා ගාස්තුව රු.583,035 ක් පමණක් විය. සේවා ගාස්තුව වැඩි කිරීම සම්බන්ධයෙන් 2019 සැප්තැම්බර් 25 දින අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර තිබුණු නමුත් සත්‍ය වශයෙන් වැයකරන පොදුකාරිය පිරිවැයට සාපේක්ෂව අය කරන සේවා ගාස්තුව වැඩිකර ගැනීමට මෙතෙක් අපොහොසත්වී තිබුණි. ඒ අනුව 1999 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පවත්නා වංත්තිය ගාස්තුවෙන් සියයට 0.15 ක සේවා ගාස්තුවක් පමණක් අයකර ගැනීමේ ක්‍රමවේදය සමාලෝචිත වර්ෂය දක්වා පවත්වාගෙන තිබුණද කාලානුරුපිව අවශ්‍ය සංශෝධනයන් කිරීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කර තොතිබුණි.
- (iv) අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත සහායක වෛද්‍ය හා අනෙකුත් කාරියමණ්ඩලය සඳහා 2021 වර්ෂයේදී වංත්තිය ගාස්තු රු.මිලියන 76.91 ක් ගෙවා තිබුණි.
- (v) රෝහල් කාරියමණ්ඩලයට අයත් තොවන බාහිර වෛද්‍යවරුන් 04 දෙනෙකු විසින් 2021 වර්ෂය තුළදී රෝහල් සම්පත් හාවිතා කරමින් ගලුකරුම සිදු කර තිබුණු අතර මෙම වෛද්‍යවරුන් විසින් 2021 වර්ෂය තුළදී රු.මිලියන 6.59 ක් වංත්තිය ගාස්තු ලෙස රෝගීන්ගෙන් අය කර තිබුණි. එම මුදලන් රෝහල වෙත සියයට 0.15 ක සේවා ගාස්තුවක් පමණක් අයකර තිබුණි. වෛද්‍යවරු තිබෙනෙකු පෞද්ගලික සේවයේ යෙදීමට කළමණාකරණ මණ්ඩල අනුමැතියක් ලබා තොතිබුණු අතර වෛද්‍යවරුන් රෝහල තුළ පෞද්ගලික සේවයේ යෙදීමට හා වංත්තිය ගාස්තු අයකිරීමට අදාළ අනුමැතියක් විගණනය සඳහා ඉදිරිපත්

නොකෙරුණි. එම් ගෙවූවරුන් සමඟ හිටිසුමකට එළඹී නොතිබීම තුළ රෝගීයාගේ වගකීම රෝහලට පැවරෙන බව නිරීක්ෂණය විය.

- (vi) විශේෂජ ගෙවූවරුන් හා අනෙකුත් සහායක කාර්යම්පෙෂලය වෙත ආපසු ගෙවා නිබුණු වෘත්තිය ගාස්තු මත උපයනවිට ගෙවීම බදු අයකර නොතිබුණු අතර 2014, 2015 හා 2016 වර්ෂ සඳහා එසේ අඩුකර නොතිබුණු මුළු උපයනවිට ගෙවීම බද්ද රු.මිලියන 108.52 ක් විය.
- (vii) 2017 නොවැම්බර 06 දින සේවයෙන් පහ කරන ලද ගොනික විකින්සකට රයකු 2018 අප්‍රේල් 11 දින රෝහලට එරෙහිව හෝමාගම කමිකරු විනිශ්චය සහාවේ නඩු පවරා නිබුණු අතර එම නිලධාරියා රෝහල විසින් අනුමිත ලෙස සේවය අවසන් කර ඇති බවට කමිකරු විනිශ්චය සහාව තීරණය කර නිබුණි. ඒ අනුව අනුමිත ලෙස සේවය අවසන් කර නිබු වසර 4 ක කාලපරිච්ඡය වෙනුවෙන් වැටුප් හා දීමනා ලෙස රු.මිලියන 2.77 ක් ගෙවීමට සහ නිලධාරියා නැවත සේවයේ පිහිටුවීමට රෝහලට සිදුවී නිබුණු අතර නීතිඥ ගාස්තු වෙනුවෙන් රු.64,000ක් ඇතුළත එකතුව රු.මිලියන 2.84 ක නිෂ්කාර්ය වියදමක් දැරීමට රෝහලට සිදු වී නිබුණි.
- (viii) රෝහලේ පරිගණක පද්ධති (Systolic – Accpack) සම්බන්ධයෙන් කරන ලද විගණන පරික්ෂාවේදී පහත කරුණු නිරීක්ෂණය විය.
- (i) මහාරෝග්‍යාලා මේවලයේ පවතින Systolic පරිගණක පද්ධතියේ Hospital Computer Module, Inventory Computer Module යන පද්ධති දෙකෙහි තොරතුරු Data Export කිරීමෙන් Accpack පරිගණක පද්ධතියට ඇතුළත් (Upload) කරන අතර Hospital Computer Module හා Inventory Computer Module හි තොරතුරු Accpack පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු සිදුවන වෙනස්කම් තැවත Accpack පද්ධතිය තුළ (Update) යාවත්කාලීන නොකළ අවස්ථා නියැදි පරික්ෂණයකදී අනාවරණය විය. මේ නිසා රෝහල් ගාස්තු ආපසු ගෙවීම (refund), අවලංගු කරනු ලබන හාස්බ ලැබීම පත් (GRN) සහ අවලංගු කරනු ලබන රෝහල් ගාස්තු බිල්පත් වෙනුවෙන් නිකුත් කරන තව හාස්බ ලැබීම පත් හෝ තව රෝහල් ගාස්තු බිල්පත් ඇතුළත් කිරීමේදී තොරතුරු කිහිපවරක් Accpack පරිගණක පද්ධතියට ඇතුළත්වීමේ අවධානමක් පවතින බවද නිරීක්ෂණය විය. Accpack පරිගණක පද්ධතිය තුළ පවතින ගැනුම් පිරිවැය සහ කොහිමියෝ රු.මිලියන 4.75 කින්ද, කොහිමියෝ සහ රෝහල් ගාස්තු ආදායම රු.මිලියන 1.84 කින්ද වැඩියෙන් දක්වා ඇති බව සිදු කළ නියැදි පරික්ෂණයෙදී අනාවරණය විය. රෝහලේ පවතින පරිගණක පද්ධති අතර අනෙකුතා සම්බන්ධතාවයක් (System link) ඇතිකර නොතිබීම හේතුවෙන් මෙම පරිගණක පද්ධතිවල පවතින තොරතුරු සියලුම යාවත්කාලීන විම Accpack පරිගණක පද්ධතියට ඇතුළත් නොවීම සහ පරිගණක පද්ධතියේ දත්ත ඇතුළත් කිරීම, පරික්ෂා කිරීම හා අනුමත කිරීමට අදාළ ක්‍රියාපටිපාටි තිසි අධිකාරී බලයක් යටතේ ක්‍රියාත්මක නොවීම් එම ක්‍රියාවලිය පිළිබඳ අභ්‍යන්තර පාලනය ඉතා දුරටත් තත්ත්වයක පැවතීම හේතුවෙන් වැරදි හා වංචා සිදුවීමේ ඉඩකාඩක් පැවතිය භැකි බව වැඩියුරුවත් නිරීක්ෂණය විය.



- (ii) Ward Register හි අදාළ දිනට රෝහල් ගතවී සිටි රෝගීන් සම්බන්ධයෙන් (Current) පරික්ෂාවේදී එදිනට රෝහලින් බැහැර වී ඇති එහෙන් බිල්පත් පියවී නොතිබුණු රෝගීන් 14 ක් රෝහල තුළ ඇතුළත් වී සිටින රෝගීන් ලෙස පරිගණක පද්ධතිය තුළ පෙන්වුම් කරන බවත් එම රෝගීන් 12 දෙනෙකු සඳහා ඇතුළත් වූ දින සිටි විගණක දිනය දක්වාම බිල්පත් සැකසෙමින් පැවති අතර අනෙක් රෝගීන් දෙදෙනා වෙනුවෙන් දින 329ක් සහ දින 5ක් සඳහා එකතුව රු.මිලියන 23.98 ක බිල්පත් සකස්කර තිබුණි. මෙම ඇද ඉහපත් වාර්තාවන්ට අදාළ රෝගීන් දැනට රෝහල්ගතව සිටින රෝගීයෙකු ලෙස පරිගණක පද්ධතිය තුළ නිරුපණය විමට හේතුවූ කරුණු විගණනයට අනාවරණය නොතිබුණි. වර්ෂ 1 සිට 7 අතර කාලයක් නිස්සේ පැවත එන මෙම බිල්පත් ගේ ඩුනාගෙන එම ගේ නිරවුල් කර ගැනීමට විගණක දිනය වන 2022 අග්‍රස්ත 26 දින වන විටත් කටයුතු කර නොතිබුණි.
- (iii) රෝහල් පරිගණක පද්ධතියෙහි (Systolic – Hospital) Ward Register හි Bill Finalized යන අයිතමය පරික්ෂා කිරීමේදී රෝගී වාචිටු 5 කට අදාළව රෝගීන්ගේ අවසන් බිල්පත සකසා එම රෝගීන් රෝහලෙන් පිටව ගොස් තිබුණද, පරිගණක පද්ධතිය තුළ තව දුරටත් රෝගීන් ලෙස පෙන්වුම් කරන රෝගීන් 16 දෙනෙකු සිටින බව නිරික්ෂණය විය. ඉන් රෝගීන් 5 දෙනෙකු ගෙවිය යුතු බිල්පත් වලින් කොටසක් පියවා රෝහලෙන් පිටව ගොස් තිබුණු අතර ලැබිය යුතු මුදල් රු.67,195 ක් පරිගණක පද්ධතියේ ලැබිය යුතු අයක් ලෙස දක්වා නොතිබුණි. කෙසේ වුවද රෝගීන් විසින් සම්පූර්ණ බිල්පත් නොපියවා රෝහලෙන් පිටව යාමට අවසර දීම විගණනයේදී මතහේදාන්තමක කරුණක් විය.
- (iv) මූල්‍ය ප්‍රකාශන සැකසීම සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමෙන් පසුව පද්ධතියේ ඇතුළත් වාර්තා වෙනස් කිරීමට ඇති පහසුකම අහුරා තැබිය යුතු වුවද එසේ සිදුකර නොතිබුණි.
- (අ) මහාරෝග්‍යාලා මණ්ඩලය විසින් හැටත් නැශනල් බැංකුව හා මහජන බැංකුව යන පායතන වෙත තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට කුලී පදනම මත රෝහල් පරේශුයෙන් ඉඩකඩ වෙන්කර දී තිබුණද රෝහල සහ එම ආයතන අතර බදු කුලී ගිවිපුමක් ඇතිකර ගෙන තිබුණු බව තහවුරු නොකෙරුණි.
- (උ) සමාලෝචන වර්ෂයේ සිදුකරන ලද රසායනාගාර පරික්ෂණ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂාවේදී පහත කරුණු අනාවරණය විය.
- (i) ආයතනය විසින් Hematology සහ Bio Chemistry අංශ මගින් සිදු කර ඇති රානී රසායනාගාර පරික්ෂාවන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන ලේඛණයට අනුව රානී කාලයේ සිදු කරන ලද පරික්ෂණ ප්‍රමාණය සහ පරිගණක පද්ධතියෙහි පවතින රානී සාම්පූර්ණ ලබා ගැනීමේ වාර්තාවෙහි (Sample acceptance Report) සඳහන් පරික්ෂණ ප්‍රමාණය සමඟ සැසැලීමක් සිදුකර නොතිබුණි. 2021 ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළව රානී කාලයේදී සිදුකරන ලද සියලුම පරික්ෂණ සම්බන්ධයෙන් සිදුකරන ලද පරික්ෂාවේදී Hematology අංශය විසින් ඉදිරිපත් කරන ලද ලේඛනවල ඇතුළත් පරික්ෂණ

සංඛ්‍යාවට වඩා පරිගණක ගත කර තිබූ පරික්ෂණ සංඛ්‍යාව 15,556 කින් අඩුවී තිබූ අතර Biochemistry අංශය විසින් ඉදිරිපත් කර තිබූ ලේඛනවල ඇතුළත් පරික්ෂණ සංඛ්‍යාවට වඩා පරිගණක ගත කර තිබූ පරික්ෂණ සංඛ්‍යාව 40,059 කින් වැඩිවි තිබූ බව නිරික්ෂණය විය. එසේ වෙනස්කම් ඇත්තිවීමට හේතු සෞයාබලා නිවැරදි කිරීමට අදාළ අංශ විසින් කටයුතු කර නොතිබුණි.

- (ii) Hematology සහ Biochemistry අංශය විසින් 2021 වර්ෂය තුළ රාත්‍රී සහ දහවල් කාලයේ සිදු කරන ලද පරික්ෂණ සඳහා පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කර තිබුණු නියැදි ප්‍රමාණය (Sample acceptance Report) එකතුව 505,064ක් විය. ඒ අනුව දහවල් කාලයේදී Hematology පරික්ෂණාගාර සඳහා රසායනාගාර තාක්ෂණික ශිල්පීන් 7 ක් හා Biochemistry පරික්ෂණාගාරය සඳහා රසායනාගාර තාක්ෂණික ශිල්පීන් 8 ක් සේවයේ යෙදෙන නමුත් රාත්‍රී සේවා සඳහා එක් අංශයකට එක් රසායනාගාර තාක්ෂණික ශිල්පීයෙකු පමණක් සේවයේ යොදුවනු ලැබේ. මෙම අංශ දෙකෙහිම රසායනාගාර තාක්ෂණික ශිල්පීන් 15 ක් විසින් 2021 වර්ෂය තුළ දහවල් කාලයේ සිදු කරන ලද නියැදි පරික්ෂණ සංඛ්‍යාව 239,819 ක් වූ අතර රසායනාගාර තාක්ෂණික ශිල්පීන් දෙදෙනෙකු විසින් රාත්‍රී කාලයේ නියැදි පරික්ෂණ 265,245 ක් සිදුකර ඇති බව අනාවරණය විය. මේ අනුව එක් එක් අංශ විසින් දිවා කාලයේ සිදු කරනු ලබන පරික්ෂණ සංඛ්‍යාවට වඩා වැඩි පරික්ෂණ සංඛ්‍යාවක් එක් නිලධාරියෙකු විසින් රාත්‍රී කාලයේ සිදුකර තිබුණු බව නිරික්ෂණය විය.
- (උ) මහාරෝග්‍යාලා මණ්ඩලය පිහිටි පරිග්‍රයේ ප්‍රධාන සැලැස්ම (Master Plan) පිළියෙළ කිරීම සඳහා උපදේශක ගාස්තු වශයෙන් මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාලයට රු.508,950 ක් 2017 වර්ෂයේදී ගෙවා තිබුණු අතර 2021 දෙසැම්බර් 31 දින වන විටත් එම කාර්යය සම්පූර්ණ කරවා ගෙන නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 04 ක රෝහලේ සමස්ත කාර්ය සාධනය පහත පරිදි විය.

	<b>2018</b>	<b>2019</b>	<b>2020</b>	<b>2021</b>
රෝහලේ ඇදන් සංඛ්‍යාව	1,061	1,065	1,072	993
ඇතුළත් වූ රෝගීන් සංඛ්‍යාව	58,849	62,466	45,976	39,916
සායන සඳහා රෝගීන් සහභාගී විම	182,170	190,716	138,502	136,085
සම්පූර්ණ මරණ සංඛ්‍යාව	745	847	594	813
සිදු කර ඇති විවිධ පරික්ෂණ හා ගලුකරීම සංඛ්‍යාව	1,522,335	1,678,874	1,256,986	1,252,909

පහත කරුණු නිරික්ෂණය විය.

- (i) 2018 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ රෝහලේ ඇදන් සංඛ්‍යාව සියයට 6කින් හා ඇදන් හාවිතය සියයට 12 කින් අඩුවීමක් නිරික්ෂණය විය.

- (ii) 2018 වර්ෂයට සාමේක්ෂව 2021 වර්ෂයේදී රෝහලට රෝගීන් ඇතුළත්වීම් සියයට 32 කින් හා සායන සඳහා පැමිණීම් සියයට 25 කින් අඩවි තිබුණි.
  - (iii) රෝහල විසින් කරනු ලබන පරික්ෂණ හා ගලුකරමවල ප්‍රගතියේ පහළ යාමක් නිරික්ෂණය වූ අතර එය 2018 වර්ෂයට සාමේක්ෂව 2021 වර්ෂයේදී පරික්ෂණ 269,426 ක අඩවිවීමක් නිරික්ෂණය විය.

බලිලිව.පි.පී.විකුමරත්න  
විගණකාධිපති



# **Sri Jayewardenepura General Hospital**

## **Financial Statements**

### **2021**

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**STATEMENT OF FINANCIAL POSITION**

**AS AT 31<sup>ST</sup> DECEMBER**

	Note	2021 Rs	2020 Rs
<b>ASSETS</b>			
<b>Current Assets</b>			
Cash & Cash Equivalents	01	102,000,676	195,155,911
Call Deposit - HNB		-	36,780,000
Receivables and Pre-Payments	02	277,158,321	627,851,419
Inventories	03	406,017,916	394,808,143
Short Term Investments	04	20,000	20,000
		<u>785,196,912</u>	<u>1,254,615,473</u>
<b>Non Current Assets</b>			
Property, Plant & Equipment	05	1,938,511,898	1,625,529,680
Furniture & Fittings, Auto Mobiles, Others	05	41,992,994	41,701,680
Capital Work in Progress	06	470,878,128	876,895,527
Data Base of Scanned BHTs		<u>16,372,542</u>	<u>16,372,542</u>
		<u>2,467,755,561</u>	<u>2,560,499,429</u>
<b>Total Assets</b>		<u><b>3,252,952,473</b></u>	<u><b>3,815,114,902</b></u>
<b>LIABILITIES</b>			
<b>Non Current Liabilities</b>			
Employees' Benefits	07	<u>725,855,797</u>	<u>725,625,101</u>
		<u>725,855,797</u>	<u>725,625,101</u>
<b>Current Liabilities</b>			
Trade & Other Payables	08	792,377,273	999,231,723
<b>Total Liabilities</b>		<u><b>792,377,273</b></u>	<u><b>999,231,723</b></u>
<b>NET ASSETS</b>		<u><b>1,734,719,404</b></u>	<u><b>2,090,258,078</b></u>
<b>NET ASSETS / EQUITY</b>			
<b>Contributed Capital and Reserves</b>			
Grants Received from Japanese Govt.		978,976,227	978,976,227
Capital Reserve - (Other Grants Received)		37,848,935	37,848,935
MOH Donation - BMW Car		1,360,000	
Other Donations		9,945,643	7,940,525
MOH Donation - MRI Scanner		75,697,104	151,394,208
Deferred Income ( Capital Grant )		1,559,628,126	1,605,319,770
Accumulated Surplus / (Deficit)	17	(928,736,630)	(691,221,587)
<b>TOTAL NET ASSETS / EQUITY</b>		<u><b>1,734,719,404</b></u>	<u><b>2,090,258,078</b></u>

The Accounting Policies on pages 07 to 11 and notes on pages 12 to 18 form an integral part of these Financial Statements. The Board of Directors is responsible for the preparation and presentation of these Financial Statements. Financial Statements were approved by the Board of Directors and signed on their behalf.

  
Chief Accountant

Date

**Dushmantha Thotawatte**  
(BCom(Sp),MAFin,Econ,FCA)  
Accountant

Sri Jayewardenepura General Hospital  
Thalapathpitiya, Nugegoda.

  
Director  
**Dr. Rathnasiri A. Hewage**  
MBBS, MSc (Med Adm.), MD (Med Adm),  
DIPPCA, PH210 (Harvard)  
Dip. in IT Management (Alison),  
Dip in EU Public Procurement (Belgium)

Director

Sri Jayewardenepura General Hospital

Thalapathpitiya, Nugegoda.

  
Chairman

  
Chairman  
**Prof. S. D. Jayarathne**  
BBS(Col);MD(Col);FRCP(Lond);FCCP;FRCPG

  
Board Member

  
**Dr. RAJITHA Y. DE SILVA**  
MBBS,MS(Col.),MRCS(Eng)FRCS(C-TH)  
Consultant Cardiothoracic Surgeon  
Sri Jayewardenepura General Hospital  
Thalapathpitiya, Nugegoda.

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**FINANCIAL PERFORMANCE STATEMENT**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER**

	Note	<b>2021</b> Rs.	<b>2020</b> Rs.
Revenue	09	4,838,487,529	5,011,110,272
Interest Income	10	7,449,187	6,223,310
Capital Grants Amortization	13	434,148,750	532,945,574
		<b><u>5,280,085,466</u></b>	<b><u>5,550,279,156</u></b>
Materials & Consumables Used	11	1,589,293,616	1,300,727,312
Staff Costs	12	3,023,950,947	3,000,626,927
Depreciation	13	434,148,750	532,945,574
Other Operating Expenses	14	448,434,574	516,302,183
		<b><u>5,495,827,887</u></b>	<b><u>5,350,601,996</u></b>
<b>Profit/(Loss) from Operations</b>		<b>(215,742,421)</b>	<b>199,677,160</b>
Finance Costs	15	30,619,070	16,175,311
Other Expenses	16	<b><u>7,829,313</u></b>	<b><u>9,705,491</u></b>
<b>Profit/(Loss) Before Taxation</b>		<b>(254,190,804)</b>	<b>173,796,358</b>
Economic Service Charges		<hr/>	<hr/>
Profit/(Loss) After Taxation		(254,190,804)	173,796,358
Profit & Loss Account Brought Forward	17	(674,545,826)	(865,017,946)
<b>Profit &amp; Loss Account Carried Forward</b>		<b><u>(928,736,630)</u></b>	<b><u>(691,221,588)</u></b>

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**FINANCIAL PERFORMANCE STATEMENT  
WITHOUT CONSIDERING GOVERNMENT RECURRENT GRANT  
FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER**

	Note	2021 Rs.	2020 Rs.
Revenue	09	2,868,887,529	2,399,110,272
Interest Income	10	7,449,187	6,223,310
Capital Grants Amortization	13	434,148,750	532,945,574
		<b>3,310,485,466</b>	<b>2,938,279,156</b>
Materials & Consumables Used	11	1,589,293,616	1,300,727,311
Staff Costs	12	3,023,950,947	3,000,626,927
Depreciation	13	434,148,750	532,945,574
Other Operating Expenses	14	448,434,574	516,302,184
		<b>5,495,827,887</b>	<b>5,350,601,995</b>
<b>Profit/(Loss) from Operations</b>		<b>(2,185,342,421)</b>	<b>(2,412,322,839)</b>
Finance Costs	15	30,619,070	16,175,311
Other Expenses	16	7,829,313	9,705,491
<b>Profit/(Loss) Before Taxation</b>		<b>(2,223,790,804)</b>	<b>(2,438,203,640)</b>
Economic Service Charges		-	-
Profit/(Loss) After Taxation		<b>(2,223,790,804)</b>	<b>(2,438,203,640)</b>
Profit & Loss Account Brought Forward	17	(674,545,826)	(865,017,946)
<b>Profit &amp; Loss Account Carried Forward</b>		<b>(2,898,336,630)</b>	<b>(3,303,221,586)</b>

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**CASH FLOW STATEMENT**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER**

**2021**

Rs.

**2020**

Rs.

**CASH GENERATED FROM OPERATIONS**

Profit/(Loss) Before Taxation	(254,190,804)	173,796,358
Adjustments in respect of Previous Year	16,821,532	(12,689,643)
Amortization of Capital Grant	(434,148,750)	(532,945,574)
Depreciation	434,148,750	532,945,574
Provision for Gratuity	67,473,756	105,040,771

**Operating Profit/(Loss) before Working Capital Changes**

**(169,895,516)**

**266,147,486**

Adjustments for Working Capital Changes		
(Increase) / Decrease in Inventories	(11,209,773)	(29,683,344)
(Increase) / Decrease in Receivables and Pre-Payments	350,693,098	(101,028,003)
Increase / (Decrease) in Trade & Other Payables	(204,849,307)	24,252,980
(Increase) / Decrease in HNB Call Deposit	36,780,000	(6,385,000)

**Cash Generated From Operating Activities**

**1,518,503**

**153,304,119**

Gratuity Paid

**(67,243,085)**

**(62,056,281)**

**Net Cash flows Generating From Operating Activities**

**(65,724,582)**

**91,247,838**

**Cash Flows From Investing Activities**

Capital Grant Received	311,400,000	193,000,000
Purchase of Property, Plant & Equipment	(744,848,051)	(66,457,311)
Capital Work In Progress	406,017,400	(142,411,848)

**Net Cash Flows From Investing Activities**

**(27,430,652)**

**(15,869,158)**

**Net Increase/ (Decrease) in Cash & Cash Equivalents**

**(93,155,235)**

**75,378,680**

Cash & Cash Equivalents at the beginning of the year

**195,155,911**

**119,777,231**

**Cash & Cash Equivalents at the end of the period**

**102,000,676**

**195,155,911**

**ANALYSIS OF CASH AND CASH EQUIVALENTS**

Cash in Hand & at Bank	102,000,676	200,281,293
Bank Balance - HNB	-	(5,125,382)
	<b>102,000,676</b>	<b>195,155,911</b>

**STATEMENT OF CHANGES IN EQUITY**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER 2020 / 31<sup>ST</sup> DECEMBER 2021**

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

	<b>Contributed Capital</b>	<b>Other Reserves</b>	<b>Deferred Income</b>	<b>Accumulated Surplus / Deficit</b>	<b>Other Donations</b>	<b>Total Net Equity</b>
Balance as at 01 <sup>st</sup> January 2020	1,016,825,160	2,280,000	1,869,568,242	(854,753,497)	7,940,525	2,041,860,430
Profit for the year	-	-	-	173,796,358	-	173,796,358
Prior Year Adjustments	-	(2,280,000)	-	(10,264,445)	-	(12,544,445)
Capital Grant Received	-	-	193,000,000	-	-	193,000,000
Amortization	-	-	(457,248,470)	-	-	(457,248,470)
<b>Balance as at 31<sup>st</sup> December 2020</b>	<b>1,016,825,160</b>	<b>-</b>	<b>1,605,319,772</b>	<b>(691,221,584)</b>	<b>7,940,525</b>	<b>1,938,863,873</b>
Balance as at 01 <sup>st</sup> January 2021	1,016,825,160	-	1,605,319,772	(691,221,584)	7,940,525	1,938,863,873
Profit for the year	-	-	-	(254,190,804)	-	(254,190,804)
Prior Year Adjustments	-	-	-	16,675,762	-	16,675,762
Capital Grant Received	-	-	311,400,000	-	-	311,400,000
Amortization	-	-	(357,091,646)	-	-	(357,091,646)
<b>Balance as at 31<sup>st</sup> December 2021</b>	<b>1,016,825,160</b>	<b>-</b>	<b>1,559,628,126</b>	<b>(928,736,626)</b>	<b>7,940,525</b>	<b>1,655,657,185</b>

**SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL**

**DETAILED ANALYSIS OF NET ASSETS**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER**

	2021	2020
	Rs.	Rs.
<b>CAPITAL GRANTS</b>		
Grants from Japanese Government to Sri Lankan Government for the Project	928,851,297	928,851,297
Grants received under Japanese International Co-Operation	50,124,930	50,124,930
Deferred Income (Capital Grants from SL Government )	Note - A      1,559,628,126	1,605,319,772
Capital Reserves		
Donation to Purchase a Hemo Dialysis Machine	799,233	799,233
Cars & Equipment donated by Kajima Corporation of Japan	260,000	260,000
Grants from Olympus Corporation of Japan	79,700	79,700
Central Bank Grants for Cardio-Thoracic Unit	30,000,000	30,000,000
Grants from President Fund	6,710,000	6,710,000
Other Donations - Funds and Equipments	9,945,643	7,940,525
	<b>2,586,398,929</b>	<b>2,630,085,457</b>

**Note - A**

**Deferred Income (Capital Grants from SL Government )**

Balance as at 1 <sup>st</sup> January	1,605,319,772	1,869,568,242
Add : Capital Grants Received During the Year	311,400,000	193,000,000
Less : Capital Grant Amortization	357,091,646	457,248,470
<b>Balance as at 31<sup>st</sup> December</b>	<b>1,559,628,126</b>	<b>1,605,319,772</b>

**Deferred Income (Capital Grants from MOH )**

Balance as at 01st January	151,394,208	227,091,312
Less : Capital Grant Amortization	75,697,104	75,697,104
<b>Balance as at 31<sup>st</sup> December</b>	<b>75,697,104</b>	<b>151,394,208</b>

**Deferred Income (BMW Car from MOF )**

Balance as at 01st January	2,720,000	6,800,000
Less : Capital Grant Amortization	1,360,000	4,080,000
<b>Balance as at 31<sup>st</sup> December</b>	<b>1,360,000</b>	<b>2,720,000</b>

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**  
**GENERAL INFORMATION & SIGNIFICANT ACCOUNTING POLICIES**  
**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER 2021**

## **1. GENERAL INFORMATION**

### **1.1 Reporting Entity**

The Reporting Entity, the Sri Jayewardenepura General Hospital which is domiciled in Sri Lanka and located in Thalapathpitiya, Nugegoda which is a gift by the Government of Japan for the Citizen of Sri Lanka was declared opened on 17<sup>th</sup> September 1984.

Sri Jayewardenepura General Hospital was established by the Act of Parliament No.54 of 1983.

The primary intention of the establishment of the Hospital was to provide excellent Medical and Surgical Services compared to other government hospitals, at a reasonable price to the General Public of Sri Lanka.

Sri Jayewardenepura General Hospital was setup to supplement the curative health service in Sri Lanka and to assist in the training of Medical Undergraduates and Post Graduates and other health care personnel. While the Board of Directors takes strategic and policy decisions the operational control is vested with the Committee of Management.

## **2. BASIS OF PREPARATION**

### **2.1 Basis of Accounting**

Financial Statements are prepared in conformity with the Public Sector Accounting Standards laid down by the Institute of Chartered Accountants of Sri Lanka and in keeping with the Historical Cost convention where appropriate accounting policies are disclosed in succeeding notes. The Financial Statements are prepared on accrual basis and in Sri Lankan Rupees.

These Financial Statements have been prepared on the basis that the Entity would continue as a going concern for the foreseeable future.

### **2.2 Comparative Figures**

Comparative figures, in certain scenarios, have been adjusted to confirm the changes in presentation of figures in the current Financial Year.

## **3. PROPERTY, PLANT & EQUIPMENT**

Property, Plant and Equipment are stated at cost less accumulated depreciation. The cost of Property, Plant and Equipment is the cost of purchase or construction together with any incidental expenses incurred in bringing the assets to its working condition required for its intended use. Expenditure incurred for the purpose of acquiring, extending or improving assets of a permanent nature by means of which to carry on the services provided or to increase the capacity of the services provided has been treated as capital expenditure.

Depreciation is provided on the cost of assets other than on freehold land using Straight Line method at the rates as stated below:

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**  
**SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.)**  
**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER 2021**

**3. PROPERTY, PLANT & EQUIPMENT (Contd.)**

Donations by Japanese Government

Buildings	2%
Electrical work	10%
Sewerage & Plumbing	10%
Air Conditioning	15%
Lifts /Elevators	10%
Furniture & Fittings	13%
Medical Equipment	20%

Other Assets

Other Buildings	5%
Furniture &Fittings and Other Equipment	20%
Electrical Equipment, Sewing Machines& Cylinders	10%
Medical Equipment	25%
Refrigerators& Photocopy Machines	15%
Automobiles	20%
Software (Locally Developed)	100%

Depreciation of an asset begins when it is available for use and ceases at the earlier of the date that the asset is classified as held for sale or on the date that the asset is disposed.

**4. INVENTORIES**

All the items indicated in the inventories have been valued at the Cost. The cost of inventories is valued on First in First out (FIFO) basis. Due to the difficulty in determining the Net Realizable Value (NRV), it has been ignored.

**5. ACCOUNTING FOR GRANTS**

**5.1     Government Grants**

In the absence of a Sri Lanka Public Sector Accounting Standard for the presentation of Government Capital Grants received by the Statutory Board, the para 26 of LKAS 20 is adopted by the Board.

Accordingly Capital Grant is credited to a deferred income account and amortized at the rates which are equal to the rates of depreciation. Amortization rate is approximately equal to the depreciation rate calculated for the investment made in assets.

Recurrent Grants from Government of Treasury have been recognized as income of the period and therefore added as an income in the Income Statement for the year.

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**  
**SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.)**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER 2021**

## **6. LIABILITIES & PROVISIONS**

### **6.1 Retirement Benefits**

In terms of Gratuity Act No.12 of 1983, the liability for payment to an employee arises only upon completion of 5 years of continued services. To meet the liability, a provision is made, which is equivalent to a half of a month salary based on the last month of the Financial Year multiplied by no. of years in service, for all employees who have completed five years of service.

### **6.2 Capital Commitments & Contingencies**

(a) All material Expenditure Commitments and Contingent Liabilities as at the Balance Sheet date have been disclosed as follows.

(b) Following Legal Cases are filed against the Hospital Board as at 31/12/2021

<b>Serial No.</b>	<b>Case No.</b>	<b>Case</b>	<b>Financial Commitment</b>
01	444/2009	Dr. Anula Wijesundara	Rs.2.5 Mn with cost
02	51/68/05M	Professor R.L Satharasinghe	Rs.60 Mn with cost
03	MH/33/1185/2014	Mr. Upali Bandara	Rs.1.5 Mn
04	01/Add/72/2013	Mr. E.M.K.B Ekanayake	Rs.1.8 Mn
05	02/427/2013	Mr. Lasantha	Rs.1.8 Mn
06	M2819/2017	Death of Udara Hasaral	Rs. 5 Mn
07	M/2307/15	Mr. E.M.K.B Ekanayake	Not estimated
08	CA (writ)116/2020	Dr.(Mrs) M.S Buddhadasa	Not estimated
09	CA (writ)186/2020	Dr.(Mrs) P.S.R Amarathunga	Not estimated
10	CA (writ)79/2020	Dr. P.U Kottage	Not estimated
11	CA (writ)35/2020	Mrs. S.K Silva	Not estimated
12	LT /02/1125/2020	Mrs.P.Thanuja Antoney	Not estimated
13	CA (writ)311/2020	Dr.(Mrs) D.H Samarakoon	Not estimated

(c) The Department of Inland Revenue has made two Assessments for an additional PAYE tax liability for the Years of Assessment - 2013/14 & 2014/15 of Rs. 4,449,091 and Rs. 5,293,440 respectively in relation to Professional Charges and Free Medical Facilities to the staff of SJGH. The case has been referred to the Tax Appeal Commission

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**  
**SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.)**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER 2021**

**7. INCOME & EXPENDITURE**

**7.1 Recognition of Revenue & Expenditure**

The Revenue of the Hospital includes the Income from Hospital Charges, Government Grant (recurrent), Interest Income from Call Deposits and loans to employees and other miscellaneous income. All categories of income and expenditure have been recognized on an accrual basis.

**7.2 Cash Flow Statement**

The Cash Flow Statement has been prepared using the indirect method. For the purpose of Cash Flow Statement, cash and cash equivalents consist of current account balances held at Banks and petty cash and Main cash imprests maintained.

**8. FOREIGN CURRENCY TRANSACTIONS**

Foreign currency transactions are converted to Sri Lankan Rupees at the exchange rate prevailing at the time of occurring the transaction.

**9. TAXATION**

The provision for Income Tax is based on the elements of Income & Expenditure as reported in the Financial Statements and computed in accordance with the provision of the Inland Revenue Act No.24 of 2017. However, in view of Tax losses, no provision has been provided in the accounts.

## SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

### SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.) FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER 2021

#### 10. DIALYSIS ASSISTANCE FUND

Hospital manages a Dialysis Assistance Fund with a Fixed Deposit of Rs. 12.5 Mn. Monthly interest of above Fixed Deposit utilizes to settle approved hospital bills of Dialysis patients.

#### 11. WORK IN PROGRESS

Capital expenses incurred during the year, which are not capitalized as at the reporting date are shown as capital work in progress whilst the capital assets which have been completed during the year and put to use have been transferred to PPE

#### 12. REVENUErecognition

Revenue is recognized to the extent that it is probable that the economic benefit will flow to the SJGH and the revenue can be reliably measured, regardless of when the payment is being made. Revenue is measured at their fair value of consideration received or receivable. Further, we obtained the Board approval to implement the price formula to calculate hospital charges by considering the overhead expenses & other direct expenses.

##### Price Formula

$$P = [(E_1 + E_2 + E_3 + E_4 + E_5)/5] - 1$$

- E1 = Consumables billed  
E2 = Personnel emoluments  
E3 = Overheads [Consumption, Utility payments (interest cost-interest income) other operating expenses,]  
E4 = Fuel (Diesel, Furnace oil, Petrol, K.oil,)  
E5 = [(Total Revenue-Recurrent grant) - (Total Expenditure - Recurrent grant)] = Profit/Loss

#### 13. BAD DEBT PROVISIONS

Bad Debt Provision of 5% is provided on balances of Debtors as at 31<sup>st</sup> December

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**NOTES TO THE FINANCIAL STATEMENTS**

**AS AT 31<sup>ST</sup> DECEMBER**

**2021**

Rs.

**2020**

Rs.

**Note: 01**

**Cash & Cash Equivalents**

BOC Current A/C No. 227982 (Recurrent)	73,705,922	153,217,846
BOC Current A/C No. 7732950 (Capital)	1,449,265	44,434,406
BOC Current A/C No. 2888787 (Dialysis Fund)	885,828	1,039,119
HNB Current A/C No.036010002853	11,744,967	(5,125,382)
Dialysis Fund - Fixed Deposit - ( B O C )	12,500,000	-
Cash in Hand & Imprest Accounts	1,463,099	884,088
Petty Cash Imprest for Stamps	251,595	705,834
	<b><u>102,000,676</u></b>	<b><u>195,155,911</u></b>

**Note: 02**

**Receivables and Pre-Payments**

Miscellaneous Deposits	Schedule 01	6,162,898	7,782,123
Other Income Receivable	Schedule 02	2,272,422	2,634,435
Staff Distress Loans		152,141,768	156,713,803
University College - Receivable		8,936,043	8,936,043
Salary Advance		58,250	-
Staff - Festival Advances		100,938	-
Sundry Debtors	Schedule 03	258,077	1,621,285
Hospital Charges Receivable	Note 02.1	94,793,448	303,669,313
Death Donation Recoverable		200,359	500,353
Bond Violation Receivable		6,934,702	4,395,722
Ministry of Health		5,299,415	141,513,341
		<b><u>277,158,321</u></b>	<b><u>627,766,418</u></b>

**Note 02.1**

Hospital Charges Receivable	99,793,448	303,669,313
Provision For Bad Debts	(5,000,000)	-
	<b><u>94,793,448</u></b>	<b><u>303,669,313</u></b>

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.**

**AS AT 31<sup>ST</sup> DECEMBER**

**2021  
Rs.**

**2020  
Rs.**

**Note:03**

**Inventories - Location wise**

General Stores	40,171,612	33,317,076
Drugs Stores	43,690,387	45,822,025
Surgical Consumables Stores	83,709,552	95,713,804
Dressing Stores	9,947,988	8,590,349
Electro Medical Equipment (EME) Main Stores	6,486,883	5,781,869
Lab & Xray Main Stores	30,443,544	27,843,428
General Items in Sub Stores (all wards & other locations)	18,987,040	28,037,170
Drugs, Surgical, Dressing & Other Consumables in Sub Stores	182,475,606	158,113,531
	Note 3.1	
Less: Provision for Expiry Items	415,912,612	403,219,252
	(9,894,697)	(8,411,108)
	<u>406,017,916</u>	<u>394,808,144</u>

**Note 3.1**

**Inventories - Item wise**

Drugs	67,294,712	70,092,288
Dressing Items	16,702,942	18,267,254
Surgical Items	158,558,040	160,871,701
Lab Items	29,496,365	41,802,180
X-Ray Items	8,138,081	6,970,882
Electro Medical Equipment	76,528,571	46,249,279
Medical Oxygen	22,214	13,319
Oil	1,394,575	3,111,100
Printing & Stationary Items	18,564,300	17,230,815
Other (General) Items	39,212,813	38,610,433
	<u>415,912,612</u>	<u>403,219,252</u>

**Note: 04**

**Short Term Investments**

National Savings Bank (Staff Security Deposits)	20,000	20,000
	<u>20,000</u>	<u>20,000</u>

**Note: 05**

**Property, Plant & Equipments**

Property, Plant & Equipment (Pls. refer page 15)	1,938,511,898	1,625,529,679
Furniture & Fittings, Automobiles and Others (Pls. refer page 15)	41,992,995	41,701,682

**Note: 06**

Capital Work in Progress	Schedule 04	470,878,128	876,895,527
		<u>470,878,128</u>	<u>876,895,527</u>

**Note: 07**

**Employees' Benefits - Gratuity**

Balance at the beginning of the year	725,625,101	682,640,611
Provision made during the Year	67,473,781	105,040,771
(-) Payment made during the year	(67,243,085)	(62,056,281)
<b>Balance at the end of the year</b>	<b>725,855,797</b>	<b>725,625,101</b>

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.**

**AS AT 31<sup>ST</sup> DECEMBER**

**2021**

Rs.

**2020**

Rs.

**Note: 08**

**Trade & Other Payables**

Creditors and Accrued Expenses	Note 8.1	680,808,142	889,494,130
Other Liabilities	Note 8.2	111,569,131	109,737,593
<b>792,377,273</b>			<b>999,231,723</b>

**Note 8.1**

**Creditors and Accrued Expenses**

Accrued Expenses	Schedule 05	284,691,795	259,893,250
Audit Fees (Auditor Gen. Dept.)		5,968,400	5,543,800
Trade Creditors		389,710,149	581,931,225
National Water Supply & Drainage Board		437,799	437,800
Medical Supplies Division (MSD)		-	41,688,054
		<b>680,808,142</b>	<b>889,494,129</b>

**Note 8.2**

**Other Liabilities**

Performance/ Advance Bonds Deposits	Schedule 06	1,382,937	1,323,462
Sundry Creditors	Schedule 07	8,694,660	8,417,801
Professional Charges	Schedule 08	54,651,560	51,679,117
Hospital Charges - Deposits		9,524,689	10,605,153
Gratuity Payable		1,521,531	1,521,531
Dialysis Assistance Fund A/C - ( Control Account )		887,198	1,040,489
Library Memberships		1,000	-
Retention Payable		21,420,205	34,350,040
Tender Deposits		985,350	800,000
Dialysis Assistance Fund A/C - ( Fixed Deposit )		<b>12,500,000</b>	<b>-</b>
		<b>111,569,131</b>	<b>109,737,593</b>

**NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.**

**Note : 05**

**Property, Plant & Equipment  
Furniture & Fittings, Automobiles and Others**

**2021**

Description	Property, Plant & Equipment							Furniture & Fittings, Automobiles and Others					
	Freehold Land (26 acres) Rs.	Buildings Donated by Japan Rs.	Other Buildings Rs.	Other Equipment Donated by Japan Rs.	Electrical Equipments Rs.	Refrigerator & Photo Copy Machines Rs.	Medical Equipments & Other Equipment Rs.	Elevators Rs.	Furniture & Fittings Rs.	Automobiles Rs.	Computer Software & Network Rs.	Renovation Of Kitchen Rs.	Total (Rs.)
<b>COST / REVALUATION</b>													
As at 1st January	15,015,732	453,028,634	722,074,881	416,490,079	383,304,318	44,954,961	4,084,118,085	52,433,787	6,171,420,477	63,999,397	41,122,858	60,218,043	28,760,185
Additions	-	-	507,649,806	-	6,002,601	9,725,586	214,097,871	0	737,475,864	6,275,187	-	1,097,000	-
Transfers/Disposals	-	-	(1,822,416)	-	-	-	(22,931,940)	-	(24,754,356)	(1,067,850)	6,800,000	-	5,732,150
As at 31st December	15,015,732	453,028,634	1,227,902,271	416,490,079	389,306,919	54,680,547	4,275,284,015	52,433,787	6,884,141,985	69,206,734	47,922,858	61,315,043	28,760,185
<b>DEPRECIATION</b>													
As at 1st January	-	326,180,619	291,041,635	416,490,078	186,260,984	31,049,858	3,284,380,866	10,486,758	4,545,890,798	51,408,455	38,328,733	46,293,694	16,367,919
Charge for the year	-	9,060,573	40,656,778	(0)	32,083,065	4,594,033	332,710,048	5,243,379	424,347,876	5,756,730	1,509,126	1,096,999	1,438,019
Charge on Disposal/Adj.	-	-	(1,800,896)	-	-	-	(22,807,690)	-	(24,698,586)	(1,067,850)	4,080,000	-	3,012,150
As at 31st December	-	335,241,192	329,897,517	416,490,078	218,344,049	35,643,891	3,594,283,224	15,730,137	4,945,630,088	56,097,335	43,917,859	47,390,693	17,805,938
<b>NET BOOK VALUE</b>													
As at 1st January	126,848,015	431,033,246	1	197,043,334	13,905,103	799,737,219	41,947,029	1,625,529,679	12,590,942	2,794,125	13,924,349	12,392,266	41,701,682
As at 31st December	15,015,732	117,787,442	898,004,754	1	170,962,869	19,036,656	681,000,791	36,703,650	1,938,511,898	13,109,400	4,004,998	13,924,350	10,954,247
													41,992,995

**SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL**

**NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER**

**2021**

Rs.

**2020**

Rs.

**Note: 09**

**Revenue**

Revenue from Hospital Care	Note 9.1	2,814,751,653	2,353,147,480
Government Grants - Recurrent		1,969,600,000	2,612,000,000
Other Income	Note 9.2	54,135,877	45,962,792
		<b>4,838,487,529</b>	<b>5,011,110,272</b>

**Note 9.1**

**Revenue from Hospital Care**

Accommodation Charges		211,186,794	191,509,754
Surgery Charges		165,320,436	179,205,930
Radiology Charges		86,472,536	94,207,093
Laboratory Charges		908,512,568	502,696,446
Physiotherapy Charges		10,102,090	10,298,380
Drugs Charges		1,008,758,124	880,398,559
Endoscopy Charges		10,500,831	11,122,700
Thorasic Surgery Charges		85,769,500	79,173,400
Eye Tests		11,425,254	13,907,792
Registration and Admission Charges		128,249,469	117,281,589
ENT Charges		1,743,700	1,934,600
Dialysis Charges		35,473,724	40,661,428
Doppler Charges		4,492,500	4,842,525
MSBE Charges		148,111,091	97,510,292
Clinic Charges		24,306,342	25,186,417
ECG / EEG / EMG Charges		1,310,350	1,216,500
Echo Tests Charges		5,492,750	6,253,850
E T U Charges		106,046,830	78,047,867
Nutritional Consultation Fees		192,200	240,200
Medical Check Up Charges		11,574,993	14,636,660
Dermatology Charges		1,037,500	1,223,300
Endocrinology Investigation Charges		2,012,700	1,592,200
		<b>2,968,092,281</b>	<b>2,353,147,480</b>
less			
Cost of Free Medical Treatments - Staff		118,030,144	-
Hospital Charges Exempted - ( Clergy /Others)		35,310,484	-
		<b>2,814,751,653</b>	<b>2,353,147,480</b>

**Note 9.2**

**Other Income**

Ambulance Charges		4,795,623	1,641,296
Revenue from Staff Meals		674,125	812,420
Revenue from Staff Rent and Electricity		4,185,059	3,313,347
Miscellaneous Income		8,758,598	5,573,324
Bonds settled by Staff Members		9,188,565	8,023,357
Sales Commission		4,212	5,000
Channeling Fees		751,770	1,708,900
Ethyline Oxyde Income		-	294,000
Rent Income - Milk Bar		138,000	105,000
Rent Income - Commercial Bank		240,000	240,000
Rent Income - Osusalal		1,440,000	1,003,000
Rent Income - PayGo		72,000	72,000
Rent Income - Hospital Shop		4,771,000	3,765,870
Rent Income - Hatton National Bank		540,000	540,000
Rent Income - Bank of Ceylon		240,000	240,000
Rent Income - People's Bank		180,000	180,000
Rent Income - Fruit Juice Bar		-	393,250
Rent Income - Post Office		12,000	12,000
		<b>35,990,951</b>	<b>27,922,763</b>

**SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL**

**NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.**

**FOR THE YEAR ENDED 31<sup>ST</sup> DECEMBER**

2021	2020
Rs.	Rs.

**Other Income (Contd.)**

0.15% Service Charges on Professional Charges	583,035	546,035
Revenue from Car Park	16,194,891	16,642,994
Income From Supplier Registration	1,367,000	851,000
	<b>54,135,877</b>	<b>45,962,792</b>

**Note:10**

**Interest Income**

Interest Income represents the interest received from/ accrued on the 07 days call deposits placed out of temporary excessive funds collected from patients as professional charges and the interest on Distress Loans given to the Staff Members of the Hospital. Details are as follows.

Distress Loan	6,523,491	5,458,352
Call Deposit & Fixed Deposit	869,766	666,768
School Book	55,930	98,190
	<b>7,449,187</b>	<b>6,223,310</b>

**Note:11**

**Materials & Consumables Used**

**Purchases**

Drugs	374,681,528	317,573,328
Surgical Items	490,440,102	465,846,644
Dressings	82,755,297	83,765,407
Medical Oxygen	30,192,278	23,018,124
Lab Chemicals & Consumables	297,915,685	199,737,670
X-Ray Films & Chemicals	36,002,729	32,642,187
General Supplies	104,308,658	88,285,248
Electro Medical Engineering ( EME - Consumables)	<b>47,350,155</b>	<b>21,028,650</b>
	<b>1,463,646,433</b>	<b>1,231,897,258</b>
Add: Stocks brought forward (Opening)	403,219,252	371,344,260
Less: Stocks carried forward (Closing)	<b>415,912,612</b>	<b>403,219,252</b>
	<b>1,450,953,072</b>	<b>1,200,022,266</b>
Add: Expiry Stocks	9,894,697	8,411,108
Add: Material cost for meals (for patients and staff)	76,791,905	92,293,937
S P C - Free Medical Drugs	51,653,943	
	<b>1,589,293,616</b>	<b>1,300,727,311</b>

**Note: 12**

**Staff Costs**

Salaries & Allowances	1,690,781,492	1,671,732,454
EPF	179,682,591	184,320,024
ETF	44,920,655	46,081,930
Overtime, Piece Rate & Extra Duty Payments	952,508,038	835,794,122
Uniform Allowance	14,593,491	14,922,925
Leave Encashments	49,319,344	22,000,000
Pension Contribution	7,517,195	5,678,549
Travelling Expenses	998,644	1,387,389
	<b>2,940,321,449</b>	<b>2,781,917,393</b>

**Add: Other Staff Related Expenses**

Cost of Free Medical Treatment - Staff	-	53,027,646
Staff Welfare	15,897,616	12,425,532
Human Resources Development Expenses	258,126	903,562
Provision for Gratuity	67,473,756	105,040,771
SPC - Free Medical to Staff	-	47,312,023
	<b>3,023,950,947</b>	<b>3,000,626,927</b>

**Note:13**

**Depreciation**

Depreciation for the year	(Ref. Note : 05)	434,148,750
		<b>434,148,750</b>

**Note:14**

**Other Operating Expenses**

**(a) Fuel**

Boilers	34,683,220	19,909,266
Motor Vehicles	2,826,872	2,170,999
	<b>37,510,092</b>	<b>22,080,265</b>